

# මුද්‍ය ප්‍රකාශය - 2018



බලන්නෝගොඩ නගර සභාව



මූල්‍ය ප්‍රකාශ 2018  
බලන්ගොඩ නගර සභාව



2018 වර්ෂයේ මූල්‍ය ප්‍රකාශය සම්මත කිරීම

2018 වර්ෂයේ මූල්‍ය ප්‍රකාශය ශ්‍රී ලංකා ගිණුම් ප්‍රමිත වලට අනුකූලව සකස් කර ඇති අතර එම මූල්‍ය ප්‍රකාශය 2018 මාර්තු මස 12 වන දින පැවති මහ සභා රැස්වීමේදී තීරණ අංක 04:01:01 යටතේ සභා සම්මත විය.



වමික ජයමිණි විමලසේන.

සභාපති

බලන්නොඩ නගර සභාව.

2018 මාර්තු මස 12 දින

බලන්නොඩ නගර සභා කාර්යාලයේදීය.

බලන්නෝගොඩ නගර සභාව

මූල්‍ය ප්‍රකාශය - 2018

පටුන

විස්තරය	පිටු අංකය
මූල්‍ය කාර්යය සාධන ප්‍රකාශය	1
මූල්‍ය තත්ව ප්‍රකාශය	2
ස්කන්ධය / ශුද්ධ වත්කම් වෙනස්වීමේ ප්‍රකාශය	3
මුදල් ප්‍රවාහ ප්‍රකාශය	4
ගිණුම්කරණ ප්‍රතිපත්ති	05 - 08
මූල්‍ය ප්‍රකාශ සටහන්	09 - 11
විස්තරාත්මක සටහන්	12 - 13



# මූල්‍ය කාර්ය සාධන ප්‍රකාශය

2018 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා

		සටහන්	
2018 අය වැය		2018/12/31	2017/12/31
<b>(1) පුනරාවර්තන ආදායම්</b>			
8,590,000	310 වරිපනම් හා බදු	8,991,121.80	8,372,029.23
24,360,000	320 කුලී	28,088,668.90	23,387,731.04
4,000,000	330 බලපත්‍ර	3,804,125.00	3,165,883.25
12,150,000	340 සේවාවන් සඳහා ගාස්තු	13,350,530.57	10,915,917.86
2,990,000	350 වරෙන්තු ගාස්තු හා දඩ	2,257,994.11	1,736,592.43
13,170,000	360 වෙනත් ආදායම්	8,748,224.07	4,992,148.70
54,150,000	370 ආදායම් ආධාර	48,889,098.70	51,727,928.12
<b>119,410,000</b>	<b>පුනරාවර්තන ආදායම් එකතුව</b>	<b>114,129,763.15</b>	<b>104,298,230.63</b>
<b>(2) පුනරාවර්තන වියදම්</b>			
58,500,000	410 පෞද්ගලික පඩිනඩි	58,499,542.80	57,480,920.27
745,000	420 ගමන් වියදම්	744,089.88	386,648.36
11,055,000	430 සැපයුම් හා උපකරණ	11,051,579.64	6,699,801.87
18,950,000	440 ප්‍රග්ධන වත්කම් අලුත්වැඩියාව හා නඩත්තු	18,947,974.49	20,641,154.93
18,285,000	450 ප්‍රවාහන සම්බන්ධතා, ආවරණ හා වෙනත් සේවා	18,287,400.39	15,520,620.81
265,000	460 පොලී ගෙවීම්, ලාභාංශ හා ප්‍රසාද මුදල්	264,479.36	974,610.41
1,405,000	470 ආධාර මුදල්, දායක මුදල් හා සහනාධාර	1,404,190.00	176,325.15
190,000	480 විශ්‍රාම වැටුප්, විශ්‍රාම ප්‍රතිලාභ හා පාරිතෝෂිත	187,478.28	190,413.98
<b>109,395,000</b>	<b>පුනරාවර්තන වියදම් එකතුව</b>	<b>109,386,734.84</b>	<b>102,070,495.78</b>
<b>10,015,000</b>	<b>පුනරාවර්තන වියදම්ව වඩා වැඩි/(අඩු) පුනරාවර්තන ආදායම</b>	<b>4,743,028.31</b>	<b>2,227,734.85</b>
<b>(3) ප්‍රාග්ධන ආදායම්</b>			
29,550,000	380 මූලධන ආධාර	10,356,435.99	8,534,139.98
<b>29,550,000</b>		<b>10,356,435.99</b>	<b>8,534,139.98</b>
<b>(4) ප්‍රාග්ධන වියදම්</b>			
44,570,000	510 ප්‍රාග්ධන වැය	12,644,401.10	26,344,619.18
185,000	520 පුස්තකාල පොත් මිලදීගැනීම	190,219.75	180,754.00
465,000	530 ණය ආපසු ගෙවීම	-	-
<b>45,220,000</b>		<b>12,834,620.85</b>	<b>26,525,373.18</b>
	<b>අතිරික්තය/(උපනතාවය)</b>	<b>01</b>	<b>(15,763,498.35)</b>

පිළියෙල කළේ: *e hay*

පරීක්ෂා කළේ: *Suf.*

සහතික කළේ  
විදේශීය විද්‍යාල සභාව

*[Signature]*  
ගනුකරු  
1  
ලේඛන  
සභාව



# මූල්‍ය තත්ව ප්‍රකාශය

2018 දෙසැම්බර් 31 දිනට

		සටහන්		
		2018/12/31	2017/12/31	
(1)	110 ජංගම නොවන වත්කම්	02	433,241,287.87	420,436,667.02
(2)	ජංගම වත්කම්			
	120 අතැති තොග	03	6,588,321.20	6,163,240.72
	140 සේවක ණය		9,104,699.79	9,296,043.28
	150 අයකරගත හැකි උපයෝගී සේවා	04	596,079.96	612,197.49
	160 ආදායම් ණයගැතියෝ	05	22,297,384.23	25,870,601.93
	170 පෙර ගෙවුම්	06	43,782,261.85	10,670,588.77
	180 ආයෝජන	07	8,481,612.05	7,498,415.28
	190 මුදල්	08	11,457,782.76	9,181,536.80
	ජංගම වත්කම් එකතුව		102,308,141.84	69,292,624.27
(3)	අඩුකළා : ජංගම වගකීම්			
	230 ණයහිමියෝ	09	84,276,951.19	87,751,791.54
	250 ආපසු ගෙවිය යුතු තැන්පතු	10	11,015,238.16	8,551,920.65
	ජංගම වගකීම් එකතුව		95,292,189.35	96,303,712.19
	කාරක ප්‍රාග්ධන / උෞණකාරක ප්‍රාග්ධන		7,015,952.49	(27,011,087.92)
	ශුද්ධ වත්කම්		440,257,240.36	393,425,579.10
<b>මුදල් යොදවන්නේ :</b>				
	ජංගම නොවන වගකීම්			
	210 සමුච්චිත අරමුදල හා සංචිත	11	329,845,921.33	292,184,931.76
	220 ණය ප්‍රාග්ධනය	12	110,411,319.03	101,240,647.34
			440,257,240.36	393,425,579.10

පිළියෙල කළේ: *Chog*

පරීක්ෂා කළේ: *Sof*

සහතික කළේ  
බලපත්‍රගොඩ හතර සභාව

*[Signatures]*  
ගනකාරීකරු      අග්‍රාමාත්‍ය      සභාපති



## ශුද්ධ වත්කම්/ස්කන්ධය වෙනස්වීමේ ප්‍රකාශය

2018/12/31 දිනෙන් අවසන් වර්ෂය සඳහා



	සමුච්ඡිත ලාභ/ (අලාභ)	මුළු ශුද්ධ වත්කම්/ස්කන්ධය
2017-01-01 දිනට ශේෂය	(72,946,039.07)	(72,946,039.07)
වැරදි නිවැරදි කිරීම	(39,542,197.84)	(39,542,197.84)
නැවත ප්‍රකාශිත ශේෂය	(112,488,236.91)	(112,488,236.91)
කාල පරිච්ඡේදය සඳහා වූ අතිරික්තය / (ලාභනාචය)	(15,763,498.35)	(15,763,498.35)
2017-12-31 දිනට ශේෂය	(128,251,735.26)	(128,251,735.26)
වැරදි නිවැරදි කිරීම	22,591,525.27	22,591,525.27
නැවත ප්‍රකාශිත ශේෂය	(105,660,209.99)	(105,660,209.99)
කාල පරිච්ඡේදය සඳහා වූ අතිරික්තය / (ලාභනාචය)	2,264,843.45	2,264,843.45
2018-12-31 දිනට ශේෂය	(103,395,366.54)	(103,395,366.54)

පිළියෙල කළේ: *ehay*

පරීක්ෂා කළේ: *[Signature]*

සහතික කළේ

ධීරේශෝඛි තරු සතාව

අගනාධිකාරී      ලේකම්      සභාපති



## මුදල් ප්‍රවාහ ප්‍රකාශය

2018 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා	2018/12/31	2017/12/31
<b>මෙහෙයුම් කටයුතු වලින් ජනිත වූ මුදල් ප්‍රවාහයන්</b>		
<b>ලැබීම් :-</b>		
වරිපනම් බදු	7,993,892.25	8,913,580.22
කුලී ලැබීම්	28,144,526.90	21,843,372.92
බලපත්‍ර භාස්කු	4,304,125.00	4,157,023.53
අනෙකුත් සේවා සැපයීම්	13,434,780.57	11,953,667.86
වරෙන්කු භාස්කු හා දඩ මුදල්	2,267,694.11	2,326,048.65
වෙනත් ආදායම්	8,042,975.79	3,850,910.98
ආදායම් ආධාර	48,479,410.14	50,791,755.71
අනෙකුත් ලැබීම්	24,183,120.10	20,895,849.05
	<b>136,850,524.86</b>	<b>124,732,208.92</b>
<b>ගෙවීම් :-</b>		
පෞද්ගලික පඩිනඩි	(59,357,907.49)	(57,805,978.70)
සැපයුම් සඳහා ගෙවීම්	(7,509,589.93)	(5,592,193.59)
සේවා හා අලුත්වැඩියා සඳහා ගෙවීම්	(24,257,788.72)	(23,367,687.40)
පොලී ගෙවීම්	(265,601.81)	(109,754.17)
සහනාධාර හා විශ්‍රාම වැටුප්	(1,491,894.21)	(335,305.75)
අනෙකුත් ගෙවීම්	(41,415,592.26)	(52,012,861.23)
	<b>(134,298,374.42)</b>	<b>(139,223,780.84)</b>
<b>මෙහෙයුම් ක්‍රියාකාරකම් වලින් වූ ශුද්ධ මුදල් ප්‍රවාහය</b>	<b>2,552,150.44</b>	<b>(14,491,571.92)</b>
<b>ආයෝජන ක්‍රියාකාරකම් වලින් ජනනය වූ මුදල් ප්‍රවාහයන් :-</b>		
ස්ථාවර වත්කම් අත්පත් කරගැනීමට මිලදී ගැනීමට හෝ ඉදිකිරීමට දැරූ ආයෝජන / ප්‍රාග්ධන පිරිවැය	(12,315,760.42)	(8,501,852.89)
ස්ථාවර තැන්පත් ආයෝජන	-	-
ස්ථාවර තැන්පත් ආපසු ගැනීම	-	14,157,383.24
<b>ආයෝජන ක්‍රියාකාරකම් වලින් වූ ශුද්ධ මුදල් ප්‍රවාහය</b>	<b>(12,315,760.42)</b>	<b>5,655,530.35</b>
<b>මූල්‍ය ක්‍රියාකාරකම් වලින් ජනනය වූ ශුද්ධ මුදල් ප්‍රවාහයන්</b>		
ප්‍රාග්ධන ආධාර ලැබීම්	12,741,018.69	8,222,873.35
දේශීය ණය සංවර්ධන අරමුදල (LLDF) ණය ආපසු ගෙවීම්	(701,162.75)	(248,253.84)
<b>මූල්‍ය ක්‍රියාකාරකම් වලින් වූ ශුද්ධ මුදල් ප්‍රවාහය</b>	<b>12,039,855.94</b>	<b>7,974,619.51</b>
<b>මුදල් හා මුදල් සමාන දෑවල ශුද්ධ වැඩිවීම / (අඩුවීම)</b>	<b>2,276,245.96</b>	<b>(861,422.06)</b>
කාලපරිච්ඡේදය ආරම්භයේ වූ මුදල් හා මුදල් සමාන දෑ	9,181,536.80	10,042,958.86
කාලපරිච්ඡේදය අවසානයේ වූ මුදල් හා මුදල් සමාන දෑ	<b>11,457,782.76</b>	<b>9,181,536.80</b>
	<b>2018/12/31</b>	<b>2017/12/31</b>
<b>බැංකු ගේතයන්:-</b>		
91 ලංකා බැංකුවේ ජංගම ගිණුම් - 5947660	4,015.01	933,283.74
92. මහජන බැංකුවේ ජංගම ගිණුම - 6351750	4,385,740.56	1,955,553.65
92. මහජන බැංකුවේ ජංගම ගිණුම - 6351748	412,903.90	280,856.48
92. මහජන බැංකුවේ ජංගම ගිණුම - 6352159	5,339,025.87	4,716,747.51
92. මහජන බැංකුවේ ජංගම ගිණුම - 6352717	73,296.60	52,294.60
92. මහජන බැංකුවේ ජංගම ගිණුම - 0032614	1,242,800.82	1,242,800.82
	<b>11,457,782.76</b>	<b>9,181,536.80</b>

පිළියෙල කළේ:

*Chang*

පරීක්ෂා කළේ:

*Sof.*

සහතික කළේ  
බණ්ඩාරගේ රාමු සහාය

*[Handwritten Signature]*



බළන්ගොඩ නගර සභාව  
2018.12.31 න් අවසන් වසර සඳහා ගිණුම්කරණ ප්‍රතිපත්ති

**1. ආයතනික තොරතුරු :**

බළන්ගොඩ නගර සභාව, නගර සභා ආඥා පනත මගින් 1945 වර්ෂයේ දී සංස්ථාපනය කරන ලදී. නගර සභා කාර්යාලය බළන්ගොඩ බාර්න්ස් රත්වත්ත මාවතේ අංක: 05 දරණ ස්ථානයේ පිහිටා ඇත. සෑම වසරකදීම දෙසැම්බර් මස 31 වන දිනෙන් අවසන් වන මාස දොළහක කාල පරිච්ඡේදය සඳහා නගර සභාවේ මූල්‍ය ප්‍රකාශ පිළියෙළ කරනු ලබයි.

2018 දෙසැම්බර් 31 දිනට ස්ථිර සේවක සංඛ්‍යාව 107 වන අතර, අනියම් කොන්ත්‍රාත් පදනම මත සේවය කරන සංඛ්‍යාව 62 වේ.

බළන්ගොඩ නගර සභාව ගරු සභාපතිතුමා ඇතුළු ගරු නාගරික මන්ත්‍රීවරුන් 17 දෙනෙකුගෙන් යුක්තය. එමෙන්ම කොට්ඨාශ 10 න් සමන්විත තම බලප්‍රදේශය වර්ග කිලෝ මීටර් (Km<sup>2</sup>) 16.8 ක භූමි ප්‍රදේශයක වෙසෙන 26,205 ක් පමණ වන නාගරික ජනතාව උදෙසා තම සේවාවන් සපයයි.

**1.2 ප්‍රධාන ක්‍රියාකාරකම් හා මෙහෙයුම්වල ස්වභාවය :**

පවරන ලද බලතල අනුව පවත්නා සම්පත් කාර්යක්ෂමව හා සඵලමත් ලෙස යොදවමින් සියළු නගර වැසියන්ට අවශ්‍ය වන්නා වූ පහසුකම් හා සේවාවන් ඔවුන් තෘප්තිමත්වන ආකාරයෙන් ඉටුකර අභිමානවත් පුරවරයක් නිර්මාණය කිරීමය.

**1.3 අනුකූලතාවය පිළිබඳ ප්‍රකාශනය :**

මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය, මූල්‍ය කාර්යසාධන ප්‍රකාශනය, ස්කන්ධය වෙනස්වීමේ ප්‍රකාශනය හා මුදල් ප්‍රවාහ ප්‍රකාශනය පිළියෙළ කොට ඇත්තේ ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනය , මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යාංශය හා විගණකාධිපති දෙපාර්තමේන්තුව විසින් නිර්දේශිත ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිතීන්ට හා නගර සභා ආඥා පනතට අනුගතවන අයුරිනි. එම නිසා මූල්‍ය තත්ත්වය, මූල්‍ය ක්‍රියාකාරීත්වය සහ මුදල් ප්‍රවාහයන් සාධාරණ ලෙස ඉදිරිපත් කරයි.

**1.4 සන්සන්දනාත්මක තොරතුරු :**

සභාව විසින් ගිණුම්කරණ ප්‍රතිපත්ති අඛණ්ඩව යොදාගෙන ඇති අතර, ඒවා පෙර වර්ෂයේ දී භාවිතා කරන ලද ගිණුම් ප්‍රතිපත්ති හා අනුරූප වේ. වඩාත් යෝග්‍ය ඉදිරිපත් කිරීම අරඹයා වර්ෂයේ ඉරිදිපත් කිරීම සමඟ අනුරූපවීමට අවශ්‍ය අවස්ථාවලදී සන්සන්දනාත්මක තොරතුරු නැවත වර්ගකර දක්වා ඇත.

**1.5 ගිණුම්කරණ පදනම :**

ඓතිහාසික පිරිවැය පදනම මත සභාවේ මූල්‍ය ප්‍රකාශ පිළියෙළ කොට ඇති අතර, මූල්‍ය ප්‍රකාශයන්ට බලපාන උද්ධමන සාධක සම්බන්ධයෙන් ගැලපීම් සිදුනොකර ඒකාකාරව යොදා ගන්නා ලදී.



1.6 ක්‍රියාකාරී හා ඉදිරිපත්කර ඇති මුදල් වර්ගය

මූල්‍ය ප්‍රකාශ ඉදිරිපත් කර ඇත්තේ සභාවේ ක්‍රියාකාරී මුදල් වර්ගය වන ශ්‍රී ලංකා රුපියල් වලිනි.

1.7 ගිණුම් පිළිබඳ වැදගත් තීන්දු හා ඇස්තමේන්තු :

මූල්‍ය ප්‍රකාශ පිළියෙල කිරීමේ දී, ගිණුම් ප්‍රතිපත්ති යොදා ගැනීමේ දී බලපාන හා වාර්තාගත වත්කම්, වගකීම්, ආදායම් හා වියදම් වලට අදාළ තීරණ ගැනීමට, ඇස්තමේන්තු කිරීමට හා උපදෙස් වලට එළඹීමට සභාවට සිදුවේ. සත්‍ය ප්‍රතිඵල මෙකී ඇස්තමේන්තු වලින් වෙනස් විය හැකිය.

ඇස්තමේන්තු හා යාවත්කාලීන උපකල්පන කාලීන පදනමකින් සමාලෝචනය කරනු ලැබේ. ගිණුම් ඇස්තමේන්තුවල සංශෝධන ඇස්තමේන්තු ද සංශෝධනය කෙරෙන කාලපරිච්ඡේදය තුළ අදාළ සංශෝධන අතිත කාල පරිච්ඡේදයට බලපාන්නේ නම් අතිත කාලපරිච්ඡේද වලට අදාළව ගිණුම්ගත කරනු ලැබේ.

2. දේපල පිරිසක හා උපකරණ :

දේපල පිරිසක හා උපකරණ යනු එක් වර්ෂයකට වඩා පරිහරණය කරන බවට අපේක්ෂිත සේවාකරණය හා පරිපාලන අවශ්‍යතා සඳහා දරණ ස්පර්ශ කල හැකි අයිතමයන්ය.

වත්කම් ලෙස හඳුනාගත් පිරිවැය හා උපකරණ අයිතමයන් පිරිවැයට වාර්තා කර ඇත. වත්කම අත්පත්කරගැනීමට සෘජුවම දරණ ලද වියදම් පිරිවැයෙහි අන්තර්ගත වේ.

3. ජංගම වත්කම් :

3.1 තොගය :

තොග, පිරිවැය, හා ශුද්ධ උපලබ්ධි අගය යන දෙකෙන් අඩු අගයට සටහන් කර ඇත. සාමාන්‍ය ව්‍යාපාර කටයුතු වලදී විකුණුම්, ඇස්තමේන්තු ගත විකුණුම් මිලෙන් සම්පූර්ණ කිරීමේ ඇස්තමේන්තු ගත පිරිවැය සහ විකිණීම, හුවමාරු කිරීම හෝ බෙදා හැරීම සිදු කිරීමට අවශ්‍ය ඇස්තමේන්තු ගත පිරිවැයෙන් අඩු කරන ලද මුදල ශුද්ධ උපලබ්ධි අගය වේ.

එමෙන්ම මිලදී ගැනීමට අදාළ සියළු පිරිවැය, පරිවර්ථන පිරිවැය සහ තොග ස්ථානයට හා තත්වයට ගෙන ඒමට දරන ලද අනෙකුත් පිරිවැය, තොගයේ පිරිවැය වේ. තොගයේ පිරිවැය ප්‍රථම ලැබීම් ප්‍රථම නිකුත් කිරීම් ක්‍රමය (FIFO) පදනම්ව ගණනය කරනු ලැබේ.

3.2 ලැබිය යුතු ශේෂයන් :

ණයගැති හා ලැබිය යුතු ශේෂයන් ඒවා උපලබ්ධි වන අගයට තක්සේරු කරනු ලැබේ.



3.3 මුදල් හා මුදල් සමාන විෂයයන් :

මුදල් හා මුදල් හා සමාන විෂයයන් යන්නට අතැති මුදල් ශේෂය, බැංකුවල ඇති ශේෂය ඇතුළත් වේ. ඒවා සුදුසු පරිදි මුහුණත වටිනාකම් අගය හෝ දළ අගය මත ගිණුම්ගත කරනු ලැබේ.

මුදල් ප්‍රවාහ ප්‍රකාශය ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරන ප්‍රමිත අංක: 02 හි සඳහන් සෘජු පදනම මත පිළියෙළ කරනු ලැබේ.

4. වගකීම් හා ප්‍රතිපාදන :

4.1 ජංගම වත්කම්

මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයෙහි / ශේෂ පත්‍රයෙහි ජංගම වගකීම් ලෙස වර්ගකර ඇති අතර, වාර්තාකරණ දිනයෙන් පසු මාස 12 ක් ඇතුළත දී නිරවුල් කිරීමට නියමිත වගකීම් වේ. මෙම වගකීම් අදාළ නිරවුල් සිදුකරන අවස්ථාවේ උපලබ්ධි වුවා සේ සලකනු ලබන මුදල් අගයට සටහන් කරනු ලැබේ.

4.2 උපවිනයන් සහ වෙනත් ණයගිම්යෝ

අනික සිදුවීමක් ප්‍රතිඵලයකින් ලෙස සභාවට වර්තමානයේ බැඳීමක් (නෛතික හෝ සම්ප්‍රයුක්ත) ඇති විට හා එම බැඳීම පියවීම පිණිස ආර්ථික ප්‍රතිලාභයක් වූ සම්පත් පිටතට ගලා හා හැකි අවස්ථාවක ඒ වෙනුවෙන් ප්‍රතිපාදන සැලසේ.

5. ශේෂ පත්‍ර දිනට පසු සිදුවීම්

ශේෂ පත්‍ර දිනට පසු සිදුවීම් සියල්ල සලකා බලා අවශ්‍ය විටෙක මූල්‍ය ප්‍රකාශනයන්හි සුදුසු ගැලපීම් හෝ හෙළිදරව් කිරීම් සිදු කරනු ලැබේ. ශේෂ පත්‍ර දිනට පසු ගිණුම්වල ගැලපීම් කළයුතු හෝ හෙළිදරව් කළයුතු කිසිවක් පැනනැගී නොමැත.

6. බැඳීම් හා අසම්භාව්‍යයන්

වෙනත් වගකීම් වල ප්‍රමාණය නිර්ණය කිරීමේ දී සියළුම හඳුනාගත හැකි අවදානම් සැලකිල්ලට ගනු ලැබේ.

7. මූල්‍ය කාර්ය සාධන ප්‍රකාශය :

7.1 ආදායම :

ආදායම හඳුනාගැනීම හා මූල්‍ය ප්‍රකාශවල හෙළිදරව් කිරීම ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරන ප්‍රමිත අංක: 01 හි විධි විධාන අනුව ආදායම්, උපවිත පදනම මත ගණන් ගනු ලැබේ.



7.2 මුද්දර ගාස්තු හා උසාවි දඩ මුදල් :

සභාවට ලැබෙන මුද්දර ගාස්තු හා උසාවි දඩ ආදායම් මුදල් පදනම මත හඳුනා ගැනේ.

7.3 වියදම් :

වියදම් හඳුනාගැනීම හා මූල්‍ය ප්‍රකාශවල හෙලිදරව් කිරීම ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරන ප්‍රමිති අංක: 01 හි විධි විධාන අනුව වියදම් උපවිත පදනම මත ගණන් ගනු ලැබේ. වර්ෂය සඳහා මූල්‍ය කාර්ය සාධනය ගණනය කිරීමේ දී මෙහෙයුම් කටයුතු සඳහා වන ප්‍රාග්ධන වත්කම් ක්‍රියාකාරී තත්ත්වයෙන් පවත්වාගෙන යාම සඳහා වැය වූ සියළුම වියදම් ආදායමට ගලපනු ලැබේ.



# මූල්‍ය ප්‍රකාශ සටහන් - 2018

## 1. විස්තරාත්මක මූල්‍ය කාර්ය සාධන ප්‍රකාශය

2018 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා

(1) පුනරාවර්තන ආදායම්	1 සාමාන්‍ය පරිපාලනය	2 සෞඛ්‍ය සේවා	3 භෞතික පැලඳුම්	5 පොදු ආවශ්‍ය කළ සේවා	6 සුභසාධක සේවා	මුළු
310 වරිපනම් හා බදු	8,791,291.80	33,480.00			166,350.00	8,991,121.80
320 කුලී			3,577,387.21	22,945,569.20	1,565,712.49	28,088,668.90
330 බලපත්‍ර	696,225.00	3,107,900.00				3,804,125.00
340 සේවාවන් සඳහා ගාස්තු	271,752.18	8,301,129.10	4,730,962.34		46,686.95	13,350,530.57
350 වෛරන්තු ගාස්තු, දඩ හා දඩුවම්	992,830.00	54,180.00	528,656.11	650,996.00	31,332.00	2,257,994.11
360 වෙනත් ආදායම්	6,784,343.27	1,843,074.00	97,053.80		23,753.00	8,748,224.07
370 ආදායම් ආධාර	19,107,613.42	8,941,054.86	12,354,807.66	1,841,115.53	6,644,507.23	48,889,098.70
<b>පුනරාවර්තන ආදායම් එකතුව</b>	<b>36,644,055.67</b>	<b>22,280,817.96</b>	<b>21,288,867.12</b>	<b>25,437,680.73</b>	<b>8,478,341.67</b>	<b>114,129,763.15</b>
(2) පුනරාවර්තන වියදම්						
410 පෞද්ගලික පවිනඩ්	17,934,606.21	19,519,174.00	14,623,543.09	1,264,976.60	5,157,242.90	58,499,542.80
420 ගමන් වියදම්	535,019.15	41,780.76	143,755.97		23,534.00	744,089.88
430 සැලසුම් හා උපකරණ	2,668,391.46	4,980,976.43	2,343,495.11	473,115.00	585,601.64	11,051,579.64
440 පුස්තික වත්කම් අලුත්වැඩියාව හා නඩත්තුව	996,506.61	2,645,106.84	13,955,234.68	159,740.56	1,191,385.80	18,947,974.49
450 පුස්තික සම්බන්ධතා, අවශ්‍යතා හා වෙනත් සේවා	3,758,713.02	7,821,484.38	248,761.51	6,142,673.27	315,768.21	18,287,400.39
460 පොලී ගෙවීම්, ලාභාංශ හා ප්‍රසාද මුදල්			264,479.36			264,479.36
470 ආධාර මුදල්, දායක මුදල් හා සහකාරීන්	21,690.00	750.00			1,381,750.00	1,404,190.00
480 විග්‍රාම වැටුප් විග්‍රාම ප්‍රතිලාභ හා පාරිභෝගික	187,478.28					187,478.28
<b>පුනරාවර්තන වියදම් එකතුව</b>	<b>26,102,404.73</b>	<b>35,009,272.41</b>	<b>31,579,269.72</b>	<b>8,040,505.43</b>	<b>8,655,282.55</b>	<b>109,386,734.84</b>
පුනරාවර්තන වියදමට වඩා වැඩි/(අඩු) පුනරාවර්තන ආදායම						<b>1,743,028.31</b>
(3) ප්‍රාග්ධන ආදායම්						
380 මූලධන ආධාර			10,356,435.99			10,356,435.99
			<b>10,356,435.99</b>			<b>10,356,435.99</b>
(4) ප්‍රාග්ධන වියදම්						
510 ප්‍රාග්ධන වියදම	997,862.00	901,911.00	10,714,628.10	30,000.00		12,644,401.10
520 පුස්තිකාල පොත් මිලදීගැනීම	997,862.00	901,911.00	10,714,628.10	30,000.00	190,219.75	190,219.75
						<b>12,834,620.85</b>
<b>අතිරික්තය/(ලාභනාශය)</b>						<b>2,264,843.45</b>

පිළියෙල කළේ: *Chaf*      පරීක්ෂා කළේ: *Suf*      සහතික කළේ: **මහේශ්වරී ආරච්චිගල**      අත්සන් කළේ: *[Signature]*      අත්සන් කළේ: **මහේශ්වරී ආරච්චිගල**





## මූල්‍ය ප්‍රකාශ සටහන් - 2018

	2018/12/31	2017/12/31
<b>සටහන - 2</b>		
110 ජංගම නොවන වත්කම්		
111 ඉඩම් හා ගොඩනැගිලි	318,072,039.50	307,536,768.05
112 යන්ත්‍ර හා යන්ත්‍රෝපකරණ	65,211,988.87	63,736,754.87
113 මෝටර් රථ	34,577,055.00	34,577,055.00
114 ලී බඩු සවිකිරීම	12,851,929.41	12,248,033.76
115 පුස්තකාල පොත්	2,528,275.09	2,338,055.34
	<b>433,241,287.87</b>	<b>420,436,667.02</b>
<b>සටහන - 3</b>		
120 අතැති කොඟ		
121 පොදු ගබඩා	6,588,321.20	6,163,240.72
	<b>6,588,321.20</b>	<b>6,163,240.72</b>
<b>සටහන - 4</b>		
150 අයකරගත හැකි උපයෝගී සේවා		
151 අගරු වෙක්පත්	596,079.96	612,197.49
	<b>596,079.96</b>	<b>612,197.49</b>
<b>සටහන - 5</b>		
160 ආදායම් ණය ගැතියෝ		
161 හිඟ හිටි වරිපනම්	4,012,406.18	3,015,176.63
163 හිඟ හිටි වෙනත් ආදායම්	18,284,978.05	22,855,425.30
	<b>22,297,384.23</b>	<b>25,870,601.93</b>
<b>සටහන - 6</b>		
170 පෙර ගෙවුම්		
171 විවිධ අන්තිකාරම්	34,478,661.18	1,366,988.10
172 මුදල් මාරු	9,303,600.67	9,303,600.67
	<b>43,782,261.85</b>	<b>10,670,588.77</b>
<b>සටහන - 7</b>		
180 ආයෝජන		
181 සභාවේ මුදල් - ස්ථාවර තැන්පත්	7,515,234.88	6,809,971.90
182 සේවක ඇප තැන්පත් ආයෝජන	966,377.17	688,443.38
	<b>8,481,612.05</b>	<b>7,498,415.28</b>
<b>සටහන - 8</b>		
90 මුදල්		
91 ලංකා බැංකුවේ ජංගම ගිණුම් - 5947660	4,015.01	933,283.74
92. මහජන බැංකුවේ ජංගම ගිණුම - 6351750	4,385,740.56	1,955,553.65
92. මහජන බැංකුවේ ජංගම ගිණුම - 6351748	412,903.90	280,856.48
92. මහජන බැංකුවේ ජංගම ගිණුම - 6352159	5,339,025.87	4,716,747.51
92. මහජන බැංකුවේ ජංගම ගිණුම - 6352717	73,296.60	52,294.60
92. මහජන බැංකුවේ ජංගම ගිණුම - 0032614	1,242,800.82	1,242,800.82
	<b>11,457,782.76</b>	<b>9,181,536.80</b>



	2018/12/31	2017/12/31
<b>සටහන - 9</b>		
230 ණය හිමියෝ		
231 වියදම් ණය හිමියෝ	24,293,930.71	28,381,810.87
232 පොදු සැපයුම් ණය හිමියෝ	2,447,897.95	2,709,430.70
233 ගෙවිය යුතු ශේෂ	56,613,359.86	56,183,299.32
234 නොගෙවූ වැටුප් හා වේතන	921,762.67	477,250.65
	<b>84,276,951.19</b>	<b>87,751,791.54</b>
<b>සටහන -10</b>		
250 ආපසු ගෙවිය යුතු තැන්පත්		
251 සේවක දැප	966,377.17	688,443.38
253 මිශ්‍ර තැන්පත්	10,048,860.99	7,863,477.27
	<b>11,015,238.16</b>	<b>8,551,920.65</b>
<b>සටහන - 11</b>		
210 සමුච්චිත අරමුදල හා සංචිත		
211 සමුච්චිත අරමුදල හා උපාංගනා ගිණුම	(103,395,366.54)	(128,251,735.26)
212 ප්‍රාග්ධන යෙදුමට ආදායමෙන් දායක වීම	433,241,287.87	420,436,667.02
	<b>329,845,921.33</b>	<b>292,184,931.76</b>
<b>සටහන -12</b>		
220 ණය ප්‍රාග්ධනය		
221 දේශීය ණය හා සංවර්ධන අරමුදල	110,411,319.03	101,240,647.34
	<b>110,411,319.03</b>	<b>101,240,647.34</b>

පිළියෙල කළේ: *ehay*

පරීක්ෂා කළේ: *Sh.*

සහතික කළේ  
බලවග්ගේ චන්ද්‍ර සායා

*[Signatures]*  
 අනුකූලීකාරී      දේශී      අභ්‍යන්තර



## විස්තරාත්මක සටහන් - 2018

	2018/12/31
<b>සටහන් - 01</b>	
<b>ලැබිය යුතු ශේෂය</b>	
බස් නැවතුම්පොල කඩකාමර	308,346.00
තානායම් ගාස්තු	79,714.00
සභාව සතු දේපල	149,650.03
ගලි බවුසර කුලී	71,450.00
කි මනි	1,015,008.47
විවෘත කඩ කුලී	35,730.00
මැණික් කඩකුලී	4,000.00
මස් හා මාළු කඩ කුලී	50.00
සාප්පු කඩ කුලී	19,000.00
ප්‍රාග්ධන ලැබීම්	11,382,431.96
කුලී පාලන ගිණුම (5-322 i)	189,834.00
තානායම් ණයගැතියෝ	953,744.59
වාහන නැවතුම් ගාස්තු	9,000.00
පොලී ප්‍රතිපූර්ණ	24,687.87
වැටුප් ප්‍රතිපූර්ණ	3,944,585.60
බැංකෝ යන්ත්‍ර කුලී	97,745.53
	<b>18,284,978.05</b>
<b>සටහන් - 02</b>	
<b>ගෙවිය යුතු ශේෂ</b>	
මුද්දර බදු	110,719.00
කලින් ලැබූ පොදු වෙළඳසැල් කුලී	2,047.00
ණය පොලී - දේශීය ණය හා සංවර්ධන අරමුදල	54,128,411.28
පළාත් පාලන විශ්‍රාම දායක මුදල්	841,132.98
ජාතීය ගොඩනැගීමේ බදු	204,832.53
විගණන ගාස්තු	872,185.00
එකතුකල අගය මත බදු	454,032.07
	<b>56,613,359.86</b>



<b>සටහන් 03</b>	
<b>වැරදි නිවැරදි කිරීම</b>	
වෙළඳපොල කුලී ගිණුමේ ආරම්භක ශේෂය නිවැරදි කිරීම	(3,000.00)
අත්තිකාරම් ගිණුමේ ආරම්භක ශේෂය නිවැරදි කිරීම	33,696,532.94
සේවක ණය ගිණුමේ ආරම්භක ශේෂය නිවැරදි කිරීම	8,457.51
වර්ෂ 2ක් ඉක්මවූ තැන්පත් රජයේ ආදායමට බැර කිරීම	665,982.52
තැන්පත් ගිණුමේ ශේෂය නිවැරදි කිරීම ගිණුම් ගත කිරීම	(29,700.00)
2017 වර්ෂයේ වියදම් ණයහිමියන් වෙනුවෙන් අඩුවෙන් වෙන්කිරීම නිවැරදි කිරීම	(126,200.99)
ණයගැති ඉවත්කිරීම් සටහන් කිරීම	(25,524.40)
ලැබිය යුතු ප්‍රාග්ධන ලැබීම් වැඩිපුර අයවීම නිවැරදි කිරීම	(2,003,767.71)
2016 රජයේ ආදායමට ගත් ජාතිය ගොඩනැගීමේ බදු 2018 දෙවන කාර්තුවට අදාළව ආපසු ගැනීම	(259,147.80)
2016 වර්ෂයේ වියදම් ණයහිමියන් වෙනුවෙන් අඩුවෙන් වෙන්කිරීම නිවැරදි කිරීම	27,116.68
ගෙවිය යුතු එකතුකළ අගය මත බදු ගිණුමේ ආරම්භක ශේෂය නිවැරදි කිරීම	(193,969.95)
2017 වර්ෂයේ වැඩිපුර වෙන්කළ වියදම් ණයහිමියන් පොත්වලින් කපාහැරීම	885,802.82
සභාව විසින් භාරගත් වැසිජල කාණු පද්ධතියේ ණය මුදල පොත්වලට නැවත ගෙන එම ගිණුම්ගත කිරීම	(9,872,956.88)
2017 අත්තිකාරම් ගිණුමේ ශේෂය නිවැරදි කිරීම	20.00
2017 ගබඩා ණයහිමි ගබඩා අත්තිකාරම් ලෙස සටහන් වීම නිවැරදි කිරීම	(4,250.00)
පසුගිය වර්ෂයේ ලද ආදායම් ගිණුම්ගත කිරීම	61,079.80
පසුගිය වර්ෂයේ ගෙවීම් ගිණුම්ගත කිරීම	(234,949.27)
	<b>22,591,525.27</b>

**සටහන් 04**

**වැසිජල කාණු පද්ධතිය ඉදි කිරීම සඳහා ලබාගත් ණය පොළිය ප්‍රාග්ධනික කිරීම**

වැසිජල කාණු පද්ධතිය ඉදි කිරීම සඳහා ලබාගත් ණය ගෙවීම සම්බන්ධයෙන් වාණිජ මහ අධිකරණයේ නඩු අංක CHC/58/2014/ARB යටතේ 2017.12.15 දින ලබා දුන් තීන්දුව අනුව ණය මුදල නැවත සකස් කරන ලද අතර (Reschedule) ඒ අනුව ඒ දක්වා ගෙවිය යුතු හිඟ පොළිය රු. 9,872,956.88ක මුදල ප්‍රාග්ධනික කිරීම සිදු කර ඇත. ඒ පිළිබඳ විස්තර පහත පරිදි වේ.

2018-01-01 දිනට ආරම්භක ශේෂය	8,815,586.29
ගෙවිය යුතු පොළිය	9,872,956.88
ප්‍රාග්ධනික කළ ණය මුදලේ වටිනාකම	18,688,543.17
ගෙවූ ණය වාරික වටිනාකම	(433,567.22)
2018-12-31 දිනට ශේෂය	<b>18,254,975.95</b>

පිළියෙල කළේ: *Chay*

පරීක්ෂා කළේ: *[Signature]*

සහතික කළේ  
 ඔප්පුගොඩා පාලන සභාව

*[Signatures]*  
 මහලේකම්      අග්‍රාමාත්‍ය      අධ්‍යක්ෂ

